

( 18 )

**මධ්‍යකිලා යුගයේ මානවයා හාවිතකරන ලද කරදිය බෙල්ලන්ගෙන් හා කරදිය  
මත්ස්‍ය අවශ්‍යෝගවලින් නිර්මිත ආහරණ**

මධ්‍යමාලි නිවන්තිකා රණයීංඡ  
සිව්වන වසර  
rad.madhumaliniwanthika@gmail.com

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකර ඇති ප්‍රාග් එතිහාසික කැණීම්වලින් හමුව කරදිය බෙල්ලන්ගෙන් හා මත්ත්ස්‍ය අවශ්‍යෝගවලින් කරන ලද ආහරණ පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීම මෙම උපියේ අරමුණ වේ.

අවුරුදු දහස් ගණනකට පෙර සිටි මානවයා පරිසරයත් සමග උරෙනුර ගැටෙමින් තම පිවිතය පවත්වාගෙන යාම සඳහා ස්වභාවික පරිසරය සහය කරගෙන එක් එක් කාලවලදී විවිධ තාක්ෂණික විෂ්ලවයන් හඳුන්වාදෙන ලදී. ප්‍රාග් මානවයා හාවිත කරන ලද තාක්ෂණික කුම, ඒ සඳහා හාවිතකරන ලද මෙවලම සහ ඒවායෙහි ස්වභාවය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික යුගය තවත් අනු කොටස් තුනකට බෙදා දක්වා ඇත. එනම් ආදිතමයන් විසූ පුරාණිලා යුගය (*Paleolithic*), ප්‍රාග් තුනන මිනිසා විසූ මධ්‍යකිලා යුගය (*Mesolithic*), ඔවුන්ගේ කෘෂි ආර්ථිකය දියුණුකරමින් ලෝහ හාවිතයට අවතිරෙනවා තුනකිලා යුගය (*Neolithic*) වශයෙනි (අධිකාරී, 2005; පි.20).

මේ යුග ත්‍රිත්වය අතුරින් මේ වනවිට සවිස්තරාත්මකව විස්තර අනාවරණයකරගෙන තිබෙන මධ්‍යකිලා යුගය අදින් වසර 40000 සිට ක්‍රි. ඒ. 1000 දක්වා කාල නිර්ණය වී තිබේ. දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව ලංකාවේ මධ්‍ය කිලා යුගයේ සාධක ඉරණමු පාංතු සංකීරණය ආශ්‍රිතව ද කුරුවීට බටදාඩිලෙන, අත්තනගොඩ අල්ලෙන, කිතුල්ල බෙලිලෙන, බුලත්සිංහල ගාහියන්ලෙන, වරකාපොල දොරවක ඇතාබැඳීලෙන, අලවල පොත්ගුල්ල ලෙන ගුහා තැන්පතුවලින්ද බෙල්ලන්බැඳී පැලැස්ස, පල්ලෙමෙලල, මිණිඇතිලිය වැනි එළිමහන් සේවාන ආශ්‍රිත ව සිදුකරන ලද කැණීම් ඇසුරෙන් ද හඳුනාගෙන තිබේ. මෙම පර්යේෂණවලින් මධ්‍ය කිලා යුගයේ පිවත්ත්ව මානවයා වාසය කළ පරිසර තත්ත්වය, පිවනෝපාය කුමය, හාවිතාකරන ලද තාක්ෂණය, ජනාවාස, පුවමාරු කුමය, කළාව, අහිවාර විධි, හොතික මානවවිද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අදින් වසර ලක්ෂ 50කට පමණ පෙර අප්‍රිකාවේ ඕල්දුවායි ගොජ්වලින් ලැබෙන සාධකවලට අනුව මානවයාගේ පළමු පුරුෂ වන ඔස්ට්‍රොපිතෙකස් මානවයා බිජිවූ බව සැලකෙයි. ඉන් අනතුරුව වසර දහස් ගණනක් තිස්සේ විවිධ ගාරීරික හා සංස්කෘතික වෙනස්කම්වලට ලක්වෙමින් අදින් වසර 125000-100000 පමණ වනවිට හෝමෝ සේවියන් සේවියන්ස් හෙවත් කායික ලක්ෂණ අතින් තුනන මානවයා බවට පත්වූහ. දැනට හඳුනාගෙන

අැති සාධක අනුව මධ්‍යමිලා යුගයේ විසු මානවයා නවීන මානවයෙන් ලෙස පුරාවිද්‍යායුදින් හඳුන්වනු ලබයි. එයට හේතුව මුළුන් කෙරෙන් “නවීන මානව හැසිරීම්” පෙන්නුම් කරන තිසාය. ජ්‍යෙෂ්ඨ මෙසේ ය.

- ❖ දුරස්ථ්‍ය මානව ජනාධාරී අතර සංකුමණය හා භාණ්ඩ පුවමාරුව.
- ❖ පවුල් අතර අවකාශය(ඉචිකඩි) බෙදා හදාගැනීම.
- ❖ මළයිරුරු භූමදානය හා ආලේපන ගැල්වීම ආදි අවමගුල් පිළිවෙත් පැවැත්වීම.
- ❖ පෞද්ගලික ආහරණ හෝ පළදුනා පැළදීම.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික සන්දර්භ කුළීන් හඳුනාගෙන ඇති කළාත්මක නිර්මාණ ගුණයක් පෙන්නුම් කරන නිර්මාණ අතුරින් ආහරණ ලෙස යොදාගෙන්නට අතැයි සැලකෙන නිර්මාණවලට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. මේවා ආහරණ වශයෙන් හාවිතා කරන්නට ඇති බව මානවංශ විද්‍යාත්මක පරික්ෂණ මගින් තීරණය කළ හැකි ය.

“අතිතය දෙස එන් බැලිය හැකි හොඳම කැඩ්පත වර්තමානයයි.” මේ අනුව හෝමෝ සේපියන් සේපියන්ස් හෙවත් නූතන මානවයාගේ පිවන රටාව, වර්යාවන් හා සංස්කෘතියේ ලක්ෂණ ප්‍රතිනිර්මාණය කිරීමට යොදාගත හැකි පිවමාන සාධකය වන්නේ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මේ බව කේ. ඒ. ආර්. කෙනඩි හා සිදුකර ඇති පර්යේෂණ මෙන්ම ශ්‍රී ලංකාවේ දුරකියගල මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත්කර ඇත (ගුණවර්ධන,2010; 321).

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳව පර්යේෂණයක් සිදුකළ සෙලිග්මාන්වරු පවසන පරිදි 19වන සියවසේ මුළු හාගයේදී වැදි පිරිමි සහ කාන්තා පාර්ශවය කන්වලද ඇත්දෙල කැබලි කරාඩු ලෙස පැළදීමට උනන්දුවී සිට ඇත (ගුණවර්ධන,2010; 188,189).

ආහරණ පැළදීම සම්බන්ධව වැදි සමාජය විසින් අනුගමනය කරන තවත් ප්‍රධාන සම්ප්‍රදායක් වන්නේ තම වර්ගයේ පුරුදේද පවත්වාගෙනයාම සඳහා පරිසරයේ අමුදව්‍ය හාවිතාකර නිර්මාණය කරගන්නා ආහරණ පැළදීමයි. බොහෝවිට වයස්ගත කාන්තාවන් තම වර්ගයේ වාරිතුයක් ලෙස ආහරණ පැළදීනු ලබයි. ඇතැම් කාන්තාවේ මාල කිහිපයක් පළදින අවස්ථා දැකගත හැකිය (ගුණවර්ධන,2010; 191). පිරිමි වැදි ජනයා අතර ස්වභාවික පරිසරයෙන් සොයාගන්නා ඇත්දත්, කොට්ඨත්, මුව අං කැබලි සහ කළුවර ද්‍රව කොටස් හාවිතාකර මුදු පැළදීම බහුල ලෙස දැකගත හැකිය. වැදි ජනතාව විසින් මෙම ආහරණ ගෙල පැළදීම මගින් තම ගිරිය අලංකාර ලෙස තබාගැනීම අපේක්ෂා කළාට අමතරව අහිවාර බලයක් ගම්මානවු බව සෙලිග්මාන්වරු පවසයි.

මේ අනුව බලංගොඩ මානවයා සහ වර්තමාන වැද්දන්ගේ ආහරණ හාවිතය සංසන්දනය කිරීමෙන් පෙනීයන්නේ වැද්දන් ස්වභාවික පරිසරයෙන් සපයාගත් අමුදව්‍ය ඉතා සරල තාක්ෂණයක් යොදාගැනීමින් විලාසිතාවක් මෙන්ම යමක් සංකේතවත් කිරීමේ අරමුණීන් පළදින්නට ඇති බවයි.

ලෝකයේ ආහරණ හාවිතයේ අතිතය මෙසේ ය. ලෝකයේ ප්‍රාග් එතිහාසික යුගයේ ආහරණ මුළුන් ම පැළදු බවට සාධක හමුවන්නේ දකුණු අප්‍රිකාවේ බිලම්බෝස් නම් ගල්

ලෙනෙනි. (ඡ්‍යාරුප අංක 5) මෙම ගල්ලෙනෙන් හමුවන සිදුරු සහිත බෙලි කවච අදින් වසර 75000කට පෙර එකට අමුණා ආහරණ ලෙස හාවිතා කර ඇති බව සෞයාගෙන තිබේ. ([www.sciencedaily.com](http://www.sciencedaily.com)) වෙනත් දැක්වූ අප්‍රිකානු ක්ෂේත්‍රයකින් පැස්බර කටුවලින් කරන ලද ආහරණවලට සමාන නිර්මාණ සෞයාගෙන තිබේ. ඉන්දියාවේ පත්මේ නම් ස්ථානයෙන් ද මුල් ම ආහරණ හාවිතය පිළිබඳව සාධක ලැබේ තිබේ (පෙරේරා, 2010; 184). සමුද්‍රයේ තනි කටුව දරන “Nassarius” ගණයට අයත් ගොජ්බෙල්ලන් ද ඉහත ආකාරයට ප්‍රධාන ගරීර කුහරය සිදුරුකොට පබල් ලෙස හාවිතාකර ඇති බවත් ඒවා මධ්‍යපුරා ශිලා යුගයට අයත් බව හඳුනාගෙන තිබේ. මේවා අදින් වසර 100000-135000ක් පමණ පැරණි වේ. මේ අමතර ව ර්‍යායලයෙන් සහ ඇල්පිරියාවෙන් ද ආහරණ හාවිතය පිළිබඳව සාධක හමුවී තිබේ (මනමේන්ද්‍රජාරච්චි සහ වෙනත් අය, 2013; 4).

මධ්‍ය ශිලා යුගයේ මානවය පිටත් වූ බොහෝමයක් ගල්ලෙන් හා ගල් පියසි තෙත් කළාපයේ පිහිටා තිබුණ් විවිධ අවශ්‍යතා සඳහා වෙරළබඩ කළාපයට යාම්ප්‍රම් කරන්නට ඇති බවට සාධක හමු වේ. බොහෝවිට මෙසේ යන්නට ඇත්තේ ආහාර අවශ්‍යතාවය සපුරාගැනීම පිණීස විය හැකි ය. ප්‍රාග් එතිනාසික යුගයේ පටන්ම තෙත් කළාපයේ හා වෙරළබඩ කළාපය අතර නුවමාරු කුමයක් තිබේ ඇත. කිතුල්ගල අවට ඉතා කුඩා කළපු ගොජ්බෙල්ලා හමුවේ (දුරකියගල, 1991; 22). මේ ආකාරයටම බෙල්ලන්බැඳිපැලැස්ස, කබරගල්ගේ, බෙලිලෙන, බටදාඩිලෙන යන ස්ථානවලින් ද මුහුදු බෙලිකටු හමු වී ඇත. බටදාඩිලෙනෙන් අදින් වසර 19000කට පෙර ස්ථානයකින් මඩු වලිගයක කොටසක් හමු වී ඇත. අලවල පොත්ගුල්ලෙනෙන් ද මඩු මත්සයකුගේ කොටස් සහ කිරීමෝර දක් හමුවී තිබේ (ඇල්ගිරිය සහ වෙනත් අය, 2009; 75). එසේ ගිය අවස්ථාවල වෙරලේ දුටු සමුද්‍ර බෙලි කවච, මෝර අවශ්‍ය ආදිය ගුහා වෙත ප්‍රවේෂමෙන් රැගෙන එන්නට ඇත. ඇතැම්විට ලුණු සමග මිශ්‍ර වීමෙන් ද සමුද්‍ර බෙලි කවච තෙත් කළාපීය ගුහා වෙත පැමිණෙන්නට ඇත.

මෙසේ ගුහා තුළට රැගෙන ආ සමුද්‍ර බෙල්ලන්ගේ අවශ්‍ය සහ මෝර අවශ්‍යවලින් නිර්මාණය කරන ලද පළදුනා හාවිත කිරීමේ මූලික සංකල්පය වන්නේ සංකේතාරථයයි. එනම් තෙත් කළාපීය ගුහා ආශ්‍රිතව සුලහ ව හමුවන බෙල්ලන්ට වඩා කිලෝමීටර් ගණනාවක් දෙපයින් ගොස් සුරක්ෂිත ව ගෙනා සමුද්‍ර මත්තසා අවශ්‍ය සතු පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙකුට වඩා සුවිශ්චී ව සලකන්නට ඇත. විශේෂයෙන් ම කළාක්මක ලෙස සකසන ලද මෝර පළදුනා එකල මහාරස විලාසිතාවක් වන්නට ඇත. මේ නිසා වෙරළෙන් සෞයාගත් මෙම අවශ්‍ය උග තබාගැනීමට වඩා පළදුනා ලෙස පැළදීමෙන් අනෙක් පිරිසට නිරන්තරයෙන් පෙනීමට සැලැස්වීමෙන් තමන් විශේෂ පුද්ගලයෙක් ලෙස අන් අයට දැනුවීමට හැකියාවක් ලැබේයි. මෙය ආහරණ පැළදීමේ මූලාරම්භයක් ලෙස සඳහන් කළ හැකි ය.

නිර්මාණය කර ඇති පළදුනා සඳහා දැපියන් බෙල්ලන් (Bivalvia) මෙන්ම තනි කටුවක් දරන බෙල්ලන් ද (Gastropoda) යොදාගෙන තිබේ (මනමේන්ද්‍රජාරච්චි සහ වෙනත් අය, 2013; 2).

මේ වනවිට සිදුකර ඇති ප්‍රාග් එෂ්ටිහාසික කැණීම්වලට අනුව ශ්‍රී ලංකාවේ කරදිය බෙල්ලන්ගෙන් සහ මත්ස්‍ය අවශ්‍යවලින් සකස් කරන ලද ආහරණ පිළිබඳව ගාහියන් ලෙන, බටධාඩිලෙන, බෙල්ලන්බැඳිපැලැස්ස, පොතාන ගුහාව සහ අලවල පොත්ගුල්ලෙන යන ස්ථානවලින් ද මැතකදී කැණීම සිදුකළ කුරගල ප්‍රාග් එෂ්ටිහාසික ජනාචාරයන්ද සාධක අනාවරණය වී තිබේ.

ප්‍රාග් එෂ්ටිහාසික යුගයේදී සමූහ බෙලි කවච හා කුඩා මුහුදු බෙල්ලන් මගින් නිර්මිත පබල හඳුනාගත හැකි ය. එවැනි පබල කිහිපයක් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු පහත දක්වා තිබේ. බටධාඩිලෙන වෙන සංස්කෘතික ස්ථිරයෙන් හම්වී ඇති තනි කටුවක් සහිත සමූහ බෙල්ලෙකුගේ කවචයේ මුදුන් වූ කොටසකින් නිර්මාණය කර ඇති පබලවක් හම්වී තිබේ. පබලවේ ලක්ෂණ අනුව මෙය බොහෝවිට මුහුදේ වසන Conus ගණයට අයත් බෙල්ලෙකුගේ කවචයේ මුදුන ප්‍රදේශයෙන් නිර්මාණය කර ඇතිබව අනුමාන කළ හැකි ය. ඕවලාකාර හැඩයෙන් යුත් මෙම පබලව දිගින් මී.මී. 8.7ක් ද පළලින් මී.මී.7.7ක් ද සනකමින් මී.මී.1.5ක් ද වේ. ලා කහ පැහැති මෙම කවච කොටසේ දාරය සුම්ව ලෙස සකස් කර ඇත. මධ්‍යයේ සිදුරකි. සිදුරහි ඇතුළු කවචයේ විශ්කම්හය මී.මී. 3.0ක් ද පිටත කවයෙහි විශ්කම්හය මී. මී. 3.2-මී.මී.3.7ක් ද වේ. එම ස්ථිරය අදින් වසර 20000ක් පමණ පැරණි ය (මනමේන්ද්‍රාරව්‍යි සහ වෙනත් අය, 2013; 6).

බටධාඩිලෙන 70 සංස්කෘතික ස්ථිරයෙන් හම්වී ඇති සමූහයේ වසන Conus ගණයටම අයත් සමූහයේ වෙසෙන බෙල්ලෙකුගෙන් නිර්මාණය කරන ලද පබලව අදින් වසර 38000ක් පැරණි ය. මෙම පබලව මෙවනවිට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්ථිරයකින් හම්වී ඇති පැරණි ම පබලව ලෙස සලකනු ලබයි. තනි කටුවක් සහිත සමූහයේ වෙසෙන බෙල්ලෙකුගේ ක්‍රමානුකූලව ඉවත්කරන ලද වටකුරු කොටසකින් නිර්මාණය කර ඇත. ඕවලාකාර හැඩැති මෙම නිර්මාණය පළලින් මී.මී. 13.7ක් ද දිගින් මී.මී.15.3ක් ද සනකමින් මී.මී.1.5ක් ද වේ. මධ්‍යයේ මී. මී. 4.4ක විශ්කම්හයකින් යුත් සිදුරක් විද ඇත. මෙම පබලවේ වර්ණය දුනුරු හා රතු මිගු පැහැයක් ගනී. මෙහි පිටත වටකුරු දාරය රඳී මතුපිටක අතුල්ලා ඉතා සුම්ව ලෙස සකස් කර ඇත (මනමේන්ද්‍රාරව්‍යි සහ වෙනත් අය, 2013;7).

බුලත්සිංහල ගාහියන් ලෙනෙන් හමුවන Olivia ගණයට අයත් සමූහවාසී පුරුණ බෙලි කවචයක ඉහළ මුදුන සිදුරුකිරීමෙන් නිර්මාණය කර ඇති පළඳනාවක් හම්වී තිබේ. බෙල්ලාගේ පුරුණ උස මී. මී. 30.7ක් වේ. Olivia ගණයට අයත් බෙල්ලෙකුගෙන් නිර්මිත පළඳනාවක් ශ්‍රී ලංකාවේ ප්‍රාග් එෂ්ටිහාසික සන්දර්භයකින් හමුවන එකම අවස්ථාව මෙය වේ. මෙය කුමන කාලවකවානුවකට අයත්දියි නිශ්චිත ව ම හඳුනාගෙන නැත. (මනමේන්ද්‍රාරව්‍යි සහ වෙනත් අය ,2013; 7)

අලවල පොත්ගුල්ලෙනෙන් පුරුණ සමූහ බෙල්ලන්ගෙන් නිර්මිත පබල නවයක් හඳුනාගෙන තිබේ. එම කුඩා බෙල්ලන්ගේ ප්‍රධාන ගරීර කුටිරයේ සිදුරු විද පබල හෝ පළඳනා ලෙස හාවතාකිරීමට සකස් කොට ඇත. මෙවැනිම තවත් බෙලි පබල බටධාඩිලෙන, කුරගල හා ගාහියන් ලෙනෙන් ද හම්වීමෙන් පැහැදිලිවන්නේ ප්‍රාග් එෂ්ටිහාසික මානවයා පුළුල් ලෙස මේවා

පබල් හෝ පලළදනා ලෙස හාවිතා කර ඇති බවය. මෙම බෙලි පබල් සුදු, ආ කහ සහ කළ යන පැහැයන්ගෙන් හෝ රීට සමාන මිගු වර්ණවලින් සුක්ත ය. බලංගාච්ච ආසන්න කුරගල ප්‍රාග් එළිභාසික වාසස්ථානයෙන් කුඩා සමූහ බෙල්ලන්ගෙන් නිරමිත පලළදනා සියයකට අධික ප්‍රමාණයක් හමුවේ ඇති බව සඳහන් වේ. (මනමේන්දුආරච්චි සහ වෙනත් අය, 2013; 2)

ඉහියන් ලෙනෙන්, බටදාඩිලෙනෙන් හා අලවල ලෙනෙන් හමුවේ ඇති සමූහයේ පිටත්වන කුඩා බෙල්ලන්ගේ කවව සිදුරුකර සකස් කර ඇති බෙල්ලන්ගේ සිදුර මනාව පරික්ෂා කිරීමෙන් මේවා පලළදනා ලෙස හාවිතා කරන්නට ඇති බව සොයාගෙන ඇත. එහි සිදුරේ එක් පාරුග්‍රැවයක් බොහෝ ලෙස සිනිදු වී ඇති අතර එය වැළැපටක අමුණා පහළට එල්ලීම නිසා කාලයක් පුරා වලනය වීමෙදී ඇතිවන ලක්ෂණයක් ලෙස හඳුනාගෙන තිබේ. (අධිකාරී, මනමේන්දුආරච්චි, 2012; 199)

ප්‍රාග් එළිභාසික ජනාවාස ආශ්‍රිතව සමූහ බෙල්ලන්ගෙන් නිරමිත ආහරණවලට අමතර ව මෝර මත්සයාගේ අවශේෂවලින් සකස් කරන ලද ආහරණ ද හමුවේ තිබේ. මේ අතර කිරීමෝරා, වැලිමෝරා, කොට්මෝරා, උදෑ මෝරා වැනි මෝර විශේෂයන්ගේ අවශේෂ හමුවේ. මෝර අවශේෂ පාදක කරගනිමින් මධ්‍ය ඕලා යුගයේ මානවය මෝර දඩයම කළ බවට එකවර නිගමනයකට එළඹීමට නො හැක. මෝරා ගැඹුරු මුහුදේ පිටත්වන ප්‍රමාණයෙන් විශාල මත්සයෙකි. ප්‍රාග් එළිභාසික යුගයේ ගැඹුරු මුහුදේ දේවර කටයුතු කිරීමට සමූහ කරණයට හෝ මසුන් දඩයම් කිරීමට ආම්පන්න දියුණුවේ නො තිබුණි. එසේ තිබුණු බවට සාධක ද මේ වනතුරුත් සොයාගෙන තැත. බොහෝවිට සිදුවන්නට ඇත්තේ වෙරළට ගසාගෙන ආ මෝර අවශේෂ කුතුහලය පෙරදුරිව ගුහාව වෙත රැගෙන එමයි. මෙසේ රැගෙන ආ මෝර අවශේෂ ආහරණ ලෙසත්, විරත්වය කියාපාන සංකේතයක් ලෙසත් ලැය තබාගන්නට ඇත.

බුලත්සිංහල ඉහියන් ලෙනෙන් මෝරාගේ කොළඹැටෙයකින් සකස්කරන ලද පබල්වක් හමුවේ ඇත. මෙය අදින් වසර 38000ට කාලනිරණය කර ඇත. අලවල පොත්ගුල්ලෙන කැණීමෙන් මෝර මතසායෙකුගේ දත්තින් සිදුරක් විදි නිරමාණය කරන ලද ආහරණයක් හමුවේ තිබේ. (ඡ්‍යාරුප අංක 1) මෙම දත් ඉංග්‍රීසියෙන් Black tip Shark ලෙසද විද්‍යාත්මකව *Carcharhinus limbatus* නම් මෝර විශේෂය වීමට බොහෝදුරට ඉඩ ඇති බව දක්වා තිබේ. (අධිකාරී, මනමේන්දුආරච්චි, 2012; 198) මෙම දත්ත සමාන සිදුරක් විදින ලද තවත් මෝර දත්ක් ඉහියන් ලෙනෙන් මිගු පස් ස්ථිරවලින් සොයාගෙන තිබේ. මේ අමතර ව බෙල්ලන්බැඳිපැලැස්, බටදාඩිලෙන හා සිහිරිය අලිගල යන ගුහාවලින් ද මෝර විශේෂවල දත් හමුවේ ඇත. තමුන් සිදුරු විදි පලළදනා ලෙස සකස් කරගත් දත් හමුව ඇත්තේ ඉහියන් ලෙනෙන් සහ අලවල පොත්ගුල්ලෙනෙන් පමණි.

සමූහ බෙලි කවව, කුඩා බෙල්ලන් හා මෝර අවශේෂ යොදාගෙන සකස්කරන ලද ආහරණ නිපදවන ලද තාක්ෂණය පිළිබඳව සොයාබැඳීම වැදගත් වේ. බෙල්ලන්ගෙන් පබල්ව සැදීම සඳහා අවශ්‍ය හැඩිය ලබාගැනීම සඳහා සන මතුපිටක ඇතිල්ලීමෙන් අවශ්‍ය හැඩිය ලබාගන්නට ඇත. බෙලි කටුවේ දාරය යමක අතුල්ලා අවශ්‍ය හැඩිය ලබාගන්නට ඇත. විශේෂයෙන් ම බටදාඩිලෙනෙන් හමු වූ සමූහ බෙල්ලන්ගෙන් රවුම් හැඩයේ පබල නිරමාණය කිරීම සඳහා

මෙම ක්‍රමවේදය භාවිතා කරන්නට ඇත. මෙම බෙල්ලන්ගේ දාරයේ පිටපැත්තේ ඇති දාර නිර්මාණයකිරීම සඳහා ශිලාමෙවලම භාවිතාකරන්නට ඇත. පබෑවේ මැද සිදුර සියුම් ආකාරයෙන් නිර්මාණය කර ඇත. සිදුර තැනීමේදී දෙපසින්ම සිදුරැකර ඇති බව හඳුනාගෙන තිබේ. මෝර මත්සයාගේ දත්තන් සියුම් ලෙස ශිලාමෙවලමක් භාවිතාකර සිදුර විද අලවල ලෙනෙන් හා ගාහියන් ලෙනෙන් සොයාගත් ආකාරයේ ආහරණ නිර්මාණය කරන්නට ඇත.


බෙලි කවචවල සිදුර නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ලද තාක්ෂණය පිළිබඳව මේ වන තෙක් වෙන ම අධ්‍යයනයන් සිදුකර නොමැති අතර සියුම් ශිලා මෙවලම භාවිතා කරමින්



ඡායාරූප අංක 1 - මෝර මත්සයාගේ දත්ත නිර්මාණය කළ මෙවලම



ඡායාරූප අංක 2-බටදාඩිලෙනෙන් හමුවූ මුහුදු බෙල්ලකුගෙන් නිර්මිත පබෑව  
([www.archaeology.lk](http://www.archaeology.lk))



ඡායාරූප අංක 3-බටදාඩිලෙනෙන් හමුවූ කිරීමේර දත්  
([www.archaeology.lk](http://www.archaeology.lk))

ඡායාරූප අංක 4-පාග් එළඩිභාසික ගහා කැළීම්වලින් හමුව “Nassarius Kraussianus(NK)” මුහුදු බෙල්ලන්ගෙන් නිපදවා ඇති ආහරණ



ඡායාරූප අංක 5-බිලම්බෝස් ගල්ලෙන  
(අන්තර්ජාලය ඇපුරිනි)

සිදුරු කරන්නට ඇතැයි විශ්වාස කරයි. (මනමේන්දුආරච්චි සහ වෙනත් අය, 2012; 02) එමෙන් ම පබල නිර්මාණය කරගැනීම සඳහා සුදුසු බෙලිකුව තෝරාගැනීමට තරම් සුවිශේෂී හැකියාවක් මෙකල මානවයාට තිබේ ඇත. මොවුන් වෙරළට ගිය අවස්ථාවල දී මූහුද රල්ලට මැයුණු දිලිසෙන පාශ්චියක් සහිත බෙල්ලන් ගුහාව වෙත රැගෙනවිත් ඒවා සිදුරුකර බෙල්ලන් නිපදවාගෙන තිබේ. මේ බවට සාධක බටදාඩිලෙනෙන් හමුවන දිලිසෙන පාශ්චියක් සහිත බෙලි පබලවලින් පැහැදිලි වේ.

වර්තමානයේ කාන්තාවන් මෙන්ම පුරුෂයන්ටත් නැති ව ම බැරි ආහරණ පැළදීමේ විලාසිතාවේ ආරම්භයට දිගු ඉතිහාසයක් තිබෙන බව මේ වනවිට සිදුකර ඇති පාග් එතිහාසික පර්යේෂණවලින් තහවුරු වේ. අදින් වසර 40000ක් පමණ පැරණි සාධක හමුවන මධ්‍යයිලා යුගයේ මානවයා හාවිතා කරන ලද ආහරණ තුළින් මුවුන්ගේ නිර්මාණයිලි හැකියාව, තාක්ෂණය සහ ස්වභාවික පරිසරයන් සමග තිබු සබඳියාවන් පැහැදිලි වේ. වෙරළාඹිත ව සිටින බෙල්ලන් විශාල දුරක් ප්‍රවේශමෙන් රැගෙනවිත් ඒවා රඟ මත්‍යිටක ඇතිලේමෙන් රටුම්, ඔවුනාකාර ආදි හැඩ ලබාගෙන තිබේ. බෙලි කවවල සහ මෝර දත් සිදුරු විදීමන් සියුම් හිලා ආයුධවලින් ඉතා සංයුත්‍යෙන් කළයුතු කටයුත්තකි. ආහරණ නිර්මාණය කරගැනීමේදී මධ්‍යයිලා යුගයේ විශිෂ්ටතම තාක්ෂණය වන හිලා මෙවලම් තාක්ෂණය බෙහෙවින් උපයෝගී වී ඇත. මෙම කුඩා ආහරණ තුළින් මධ්‍යයිලා යුගයේ මානවයගේ සියුම් කලා කොළඹය, නිර්මාණාත්මක වින්තනය හා සංයුත්‍ය විද්‍යාමාන කරයි. ආහරණ සැදීම සඳහා යොදාගත් අමුදව්‍ය තුළින් විලාසිතා සඳහා මුවුන්ගේ ජීවිතය හා අනෙක්නා වශයෙන් බැඳී තිබු පරිසර සම්පත් කලාත්මක ව යොදාගත් ආකාරය විෂය කරයි.

## ආජේය මූලාශ්‍ර හා ලිපි නාමාවලිය

අභින්වල වන්දීම බණ්ඩාර, (2006) ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික පර්යේෂණ හා ශිරාන් දුරණීයගල, වැලිපිළ පුරාවිද්‍යා සගරාව, හත්වන කලාපය, මධ්‍යම සංස්කෘතික අරමුදල

අධිකාරී ගාමිණී, (2005) ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික උරුමය සහ කළමනාකරණය, පුරාතන ගාස්ත්‍රීය ලිපි සංග්‍රහය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ

අධිකාරී ගාමිණී, මනමේන්ද්‍රාරච්චි කැඹීම, (2012) ප්‍රාග් එතිහාසික අලවල පොත්ගුල්ලෙන, ආචාර්ය ඩී.ඩී.පී දුරණීයගල 39වන ගුණ අනුස්මරණ වෙනුවෙන් පැවැත්වූ පුරා ජේව විවිධත්ව සමුළුව, පර්යේෂණ ලිපි සහ පත්‍රිකා එකතුව, ජේව විවිධත්ව ලේකම් කාර්යාලය, බත්තරමුල්ල

දැරණීයල ශිරාන්, (1991) ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අයතනය

අද්‍යැරිය ප්‍රහිත්, කුමාර සේනක සහ වෙනත්, (2009) අලවල පොත්ගුල්ලෙන ප්‍රාග් එතිහාසික ගුහා කැළීමෙන් හමුවූ මත්ස්‍ය අවශ්‍යෝග විශ්ලේෂණය, ප්‍රාග් එතිහාසික ද්‍රව්‍යමිකරුවන් සොයා අලවල ගුහාවට යාම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ

ගුණවර්ධන ප්‍රිගාන්ත, (2010) වැදි ජනතාවගේ ආහරණ හා ඇඹුම් පැලැසුම්, වැදි ජන උරුමය, වැදි ජන උරුමය, නොප්පුත් ප්‍රකාශන, බත්තරමුල්ල

දැරණීයල ශිරාන්, (2003) සබරගමු විංගකනාව-පළවෙනි වෙළම, සබරගමු පළාත් සහාව

මනමේන්ද්‍රාරච්චි කේ එන්, ප්‍රේමරත්න එස් එන්, අධිකාරී ගාමිණී, (2013) ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික යුගයට අයන් බෙල්ඳෙනෙන් නිර්මිත පෙළ හා පළදෙනා, *"The journal of Archaeology and Heritage Studies"*, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

මැනදිස් තුසිත හා වගලවත්ත තුසිත, (2008) ශ්‍රී ලංකා සංස්කෘතියේ මූල් පියසටහන්, එස් ගොඩගේ සහ සහේදරයෝ, කොළඹ